



විෂය:- ගාහ ආර්ථික විද්‍යාව

සත්‍ය- ۳

ଶ୍ରୀମଦ୍ଭଗବତ

**Prepared by- කළාප අධ්‍යාපන කාර්යාලය,
කොශල**

පාඨම: ආහාරවල අධිංග මහා පෝෂක සිරුර තුල ජීරණය වීම

1. ආහාර පිරණය කෙරෙහි බලපාන සාධක 03 මොනවාද?

1.
 2.
 3.

2. එම සාධක කෙරියෙන් හඳුන්වන්න.

.....
.....
.....

3. පිරින් කුයාවලිය සඳහා උපකාරී වන පිරින් යුතු හා විෂ්සුම් හඳුනාගෙන පහත සඳහන් වැළැව සම්පූර්ණ කරන්න. (පෙළ පොත පිටුව 35)

| කරුණ යුතුය | වින්සයිල |
|-------------------|---------------------------|
| 01). බේටිය | බේටිමය ආඩමයිල්ස් (ටයලුන්) |
| 02). | I. |
| | II. |
| | III. උර්ජ්සින් |
| 03). ආමාරික යුතුය | I. |
| | II. |
| | III. |

| | |
|------------------|--|
| 04). අන්තික යුගය | <p>I. අන්තික ඇමධිල්පී</p> <p>II.</p> <p>III.</p> <p>IV.</p> <p>V.</p> <p>VI.</p> |
|------------------|--|

අභාරයේ අධිංග මිනා පෝෂක පිරිත්තය වහ අභාරය විමිනා බලමු.

නිස්තැන් පුරවමු.

කාබෝහයිඩ්ට්‍රීට පිරිත්තය

➤ මුඛය තුළදී

පිළිය දය කේට්ටමය ආමයිල්‍රේස් (වයදුන්) එස්සිසැකරදිඩ්
රුලය

➤ ආමායය තුළදී

ආමායික යුප්පයෙහි අධිංග හයිඩ්බූලෝර්න් අම්ලය නිසා ගාරිය මාධ්‍යයක
ක්‍රියාකාරන බේවිමය ආමයිල්‍රේස් වින්සයිමසේ ක්‍රියාකාර්ත්වය ඇතුළු හිටේ.

➤ ගුහනිය තුළදී

පිළිය එස්සිසැකරදිඩ්
රුලය

➤ ක්ෂේප්‍රාන්තය තුළදී

පිළිය එස්සිසැකරදිඩ්
රුලය

4. එස්සිසැකරදිඩ් 03 නම් කරන්න.

1.

2.

3.

5. වම එස්සිසැකරදිඩ් මත වින්සයිම ක්‍රියාකර සරල සිනි හෙවත්
.....විරිග බවට පත් කිරීම සිදු වේ. වම සරල සිනි
කාකාතික ප්‍රතිකාර ගිරාව ඔස්සේ අක්මාව කර ගෙන යනු ලබයි.

➤ මෙළ්ටෙස් ග්ලුකොස් + ග්ලුකොස්
රුලය

➤ පුතුයේස් ග්ලුකොස් +
රුලය

➤ ලැක්ටෙස් ග්ලුකොස් +
රුලය

6. මොනසැකරදිඩ් 03 නම් කරන්න. උදාහරණ දැක්වන්න.

I.

II.

III.

මේද පිරිත්තය

7. මේද තෙතෙලෝදකරණය හඳුන්වන්න.

➤ ක්ෂේප්‍රාන්තය තුළදී

ගෙතෙලෝදකාත මේදය මේද අම්ලය +
රුලය

ප්‍රේටින් පර්තය

8. ආමාජික යුෂයෙහි අඩංගු කිර ආහාරවල ප්‍රේටින් කැට ගැසීමට උපකාරවේ.

➤ ආමාජය තුළදී

ප්‍රේටින් $\xrightarrow{\text{රුය}}$ පෙරේට්බ්හ + පෙරේට්ඩ්බ්

➤ ග්‍රහණිය තුළදී

ප්‍රේටින්, පෙරේට්බ්හ, $\xrightarrow{\text{රුය}}$ + සරල පෙරේට්ඩ්බ්

➤ ක්‍රූඩාන්තය තුළදී

..... + $\xrightarrow{\text{රුය}}$ +
සරල පෙරේට්ඩ්බ්